

සීමාසහිත සි- නෝර් පදනම - 2015

සීමාසහිත සි-නෝර් පදනමේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ඉහත මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ ("මණ්ඩලය") වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස පදනමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් පදනමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට සීමාසහිත සි-නෝර් පදනමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.1.1 වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතාවයන් වාර්තා කිරීම

2007 අංක 7 දරන සමාගම් පනතේ 163(2) වගන්තියෙහි නියම කර ඇති පරිදි පහත සඳහන් කරුණු මම ප්‍රකාශ කරමි.

- අ. මතය සඳහා පදනම හා විගණනයේ විෂය පථය සහ සීමා කිරීම් ඉහත පරිදි දක්වනු ලැබේ.
- ආ. - විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබා ගන්නා ලද බවත්, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට පදනම විසින් විධිමත් ගිණුම්කරණ වාර්තා පවත්වා ඇති බවත්,
- සමාගමේ මූල්‍ය ප්‍රකාශන, 2007 අංක 7 දරන සමාගම් පනතේ 151 වගන්තියේ අවශ්‍යතාවයන්ට අනුකූල වන බවත් මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (ශ්‍රී ලංගිප්) අනුකූලවීම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංගිප් 01 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

වත්කම් හා වගකීම් එකිනෙකට හිලවී නොකළ යුතු වුවද, පදනම විසින් එකතුව රු.824,824 ක් සහ රු.16,805,846 ක් වූ එහි බැර ශේෂයන් හා හර ශේෂයන් පිළිවෙලින් වෙනත් ලැබිය යුතු මුදල් හා ගෙවිය යුතු මුදල් වලට එරෙහිව හිලවී කර තිබුණි.

(ආ) ශ්‍රී ලංගිප් 26 - විශ්‍රාම ප්‍රතිලාභ ගිණුම් තැබීම හා වාර්තා කිරීම

අනාගත විශ්‍රාම වගකීම් වලට මුහුණදීම සඳහා විශ්‍රාම ප්‍රතිලාභ වෙනුවෙන් කිසිදු විධිමත් ආයෝජන සැලැස්මක් නොතිබුණි. කෙසේ වුවද 2015 දෙසැම්බර් 31 දිනට රු.11,496,747 ක් වූ පාරිතෝෂික සඳහා ප්‍රතිපාදනයක් කර තිබුණි.

(ඇ) ශ්‍රී ලංගිප්‍ර 40 - ආයෝජන දේපල

- (i) පදනම විසින් රු.16,266,502 ක මුදලක් ආයෝජන ආදායම ලෙස උපයා තිබුණද, ආයෝජන දේපල මූල්‍ය ප්‍රකාශනවල වෙන් වශයෙන් හෙළිදරව් කර නොතිබුණි.
- (ii) බෝට්ටු නිෂ්පාදන කාර්යයන් සඳහා බංගලාදේශයේ ලියාපදිංචි වූ පුද්ගලික සමාගමක කරන ලද රු.1,961,850 ක ආයෝජනයේ සාධාරණ වටිනාකම පදනම විසින් තීරණය කර නොතිබූ අතර අදාළ වටිනාකම ගිණුම්වලට ගෙන නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසානයට පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳපොළ සංකීර්ණයට ගෙවිය යුතු රු.294,000 ක් වූ ගොඩනැගිලි කුලිය ගිණුම් ගත කර නොතිබුණි.
- (ආ) ලෙජර ගිණුම්වලට සටහන් කරන ලද සාවද්‍ය ජර්නල් සටහන් හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළ ක්ෂය සඳහා ප්‍රතිපාදනය මූල්‍ය ප්‍රකාශනවල රු.4,841,527 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඇ) මත්ස්‍ය නිෂ්පාදන සැකසුම් ව්‍යාපෘතියක් සඳහා බාහිර පාර්ශවයකට බදු දෙන ලද මට්ටකුලිය අංගණයේ පදනමට අයත් දේපල වෙනුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා ලැබිය යුතු රු.1,267,650 ක මුදලක් මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබුණි.
- (ඈ) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් දික්ඕවිට වරාය ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු ප්‍රදාන වලින් මට්ටකුලිය අංගණය වැඩිදියුණු කිරීම සඳහා වැය කරන ලද රු.162,119,000 ක මුදලක් ගිණුම්ගත කර නොතිබුණි.
- (ඉ) ශ්‍රී බංගලාස් බෝට්ටු නිෂ්පාදන සමාගමේ ආයෝජනය කරන ලද රු.325,950 ක් හා බෝට්ටු මෝල්ඩ්ස් (Molds) ප්‍රවාහනය මත වැය කරන ලද රු.1,635,900 ක මුදලක් පමණක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ බව නිරීක්ෂණය විය. කෙසේ වුවද රු.2,778,208 ක් වූ බෝට්ටු මෝල්ඩ්වල පිරිවැය සහ ඒ සඳහා තාක්ෂණික සහායේ පිරිවැය එහි ඇතුළත් කර නොතිබුණි.

2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ 3 වන හා 4 වන කාර්තු සඳහා එකතු කළ අගය මත බදු ප්‍රකාශනවල හා අදාළ කාල පරිච්ඡේදය සඳහා බදු මාසික ප්‍රකාශනවල දැක්වෙන නිමවුම් බදු අතර රු.717,294 ක වෙනසක් නිරීක්ෂණය විය. තවද ඉහත සඳහන් ප්‍රකාශනවල දැක්වෙන යෙදවුම් බදු අතර රු.2,563,819 ක වෙනසක් නිරීක්ෂණය විය.

- (ආ) එකතු කළ අගය මත බදු වාර්තා අනුව, යෙදවුම් බදු ප්‍රමාණය රු.9,312,055 ක් විය. කෙසේ වුවද , ලෙජර ගිණුම් අනුව එය රු.14,534,963 ක් විය. එබැවින් රු.5,222,908 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඇ) එකතු කළ අගය මත බදු වාර්තා අනුව, 2015 දෙසැම්බර් 31 දිනට රු.18,897 ක මුදලක් ගෙවිය යුතු විය. කෙසේ වුවද එය රු.15,190,312 ක ලැබිය යුතු ශේෂයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. එබැවින් රු.15,209,209 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඈ) දික්ඕවිට ධීවර වරාය ව්‍යාපෘතියේ පවත්වාගෙන යන වාර්තා අනුව, 2015 වර්ෂය තුළ රු.60,556,983 ක් වටිනා වත්කම් පදනමට මාරු කර තිබුණි. කෙසේ වුවද එය පදනමේ වාර්තාවල රු.45,854,541 ක් ලෙස දක්වා තිබූ බැවින් රු.14,702,442 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඉ) පදනම විසින් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල රු.58,195,818 ක විකුණුම් ආදායමක් දක්වා තිබුණි. කෙසේ වුවද පදනමේ විකුණුම් අංශය විසින් එය රු.62,646,446 ක් ලෙස සනාථ කර තිබුණි. රු.4,405,628 ක වෙනස සඳහා හේතු විගණනයට පැහැදිලි කර නොතිබුණි.

2.2.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වෙළඳ ණයගැතියන් සඳහා බොල් ණය වෙනුවෙන් ප්‍රතිපාදනය සඳහා ප්‍රතිපත්තිය හෙළිදරව් කර නොතිබුණි. කෙසේ වුවද, 2011 වර්ෂයේ සිට රු.6,532,490 කට සමාන මුදලක් බොල් ණය සඳහා ප්‍රතිපාදනය කර තිබුණි. රු.6,028,504 ක් වූ වෙනත් ලැබිය යුතු ශේෂ වර්ෂ 2 සිට වර්ෂ 4 දක්වා වූ පරාසයකට වැඩි කාලයක් හිඟ හිට පැවතුණද, බොල් ණය සඳහා ප්‍රතිපාදනයක් කර නොතිබුණි.
- (ආ) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගෙවිය යුතු ලෙස 2011 වර්ෂයේ සිට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.2,585,515 ක් වූ භාණ්ඩ හා සේවා බදු, ජාතික ආරක්ෂණ බදු හා පිරිවැටුම් බදු ආදිය නිරවුල් කිරීමට පියවර ගෙන නොතිබුණි. තවද, රු.1,458,293 ක් හා රු.3,368,452 ක් වූ පිළිවෙලින් එකතු කළ අගය මත බදු හා රැඳවුම් බදු ආදි ගෙවිය යුතු ශේෂ වර්ෂ 4 කට වැඩි කාලයක් නිරවුල් කිරීමෙන් තොරව පැවතුණි. මෙයට අමතරව , වෙනත් ලැබිය යුතු ශේෂ යටතේ දැක්වෙන රු.1,119,030 ක් වූ රැඳවුම් බදු සඳහා බදු සහතික විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- (ඇ) පදනමේ මූල්‍ය ප්‍රකාශන අනුව, රු.1,390,902 ක මුදලක් ධීවර වරාය සංස්ථාවට ගෙවිය යුතු ලෙස දක්වා තිබුණි. කෙසේ වුවද සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන අනුව, පදනමෙන් ලැබිය යුතු ශේෂයක් ලෙස අනුරූපී ශේෂයක් දක්වා නොතිබුණි.
- (ඈ) රු.146,151,830 ක්, රු.9,204,498 ක් හා රු.100,926,391 ක් වූ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන පිළිවෙලින් වෙළඳ ණයගැතියන්, ලැබිය යුතු ශේෂ හා වෙළඳ ණය හිමියන්ට අදාළව සනාථ කිරීම් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. කාල විශ්ලේෂණයට අනුව, මුළු ණයහිමියන්ගෙන් සියයට 58 කින් නියෝජනය වන එකතුව රු.58,366,542 ක් වූ වෙළඳ ණයහිමියන් හා මුළු වෙළඳ ණයගැතියන් ගෙන් සියයට 23 කින් නියෝජනය වන එකතුව රු.33,398,577 ක් වූ වෙළඳ ණයගැතියන් පිළිවෙලින් මාස 03 කට හා මාස 33 කට වැඩි කාලයක් පරිශේෂව පැවතුණි.

(ඉ) සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන රු.2,078,392 ක ශේෂයක් අමාත්‍යාංශ ප්‍රදානයන් ලෙස වර්ෂ ගණනාවකට වැඩි කාලයක් තිරවුල් නොකර පැවතුණි. තවද, අදාළ ශේෂය සම්බන්ධයෙන් තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් රැස්කර ගන්නා ලද රු.22,643,116 ක් වූ එකතු කළ අගය මත බදු පිළිබඳ විස්තරාත්මක උපලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ බදු පිළිබඳ ප්‍රේෂණයන් විගණනයේදී තහවුරු කළ නොහැකි විය.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීමේ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව -----	අනුකූල නොවීම -----
(අ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 25(1) හා 25(2) ඡේද	දික්ඕවිට ධීවර වරාය ව්‍යාපෘතිය සඳහා ප්‍රසම්පාදනය කරන ලද රු.45,854,542 ක් වූ වත්කම් මත 2014/15 තක්සේරු වර්ෂය සඳහා රු.14,806,180 ක ප්‍රාග්ධන දීමනා හා රු.4,145,730 ක බදු සහනයක් පදනමට ලැබී තිබුණි. තවද, පදනමට වත්කම් භාරදෙන අවස්ථාවේදී විලම්බිත රජයේ ප්‍රදානයන් ලෙස හඳුනාගන්නා ලද රු.9,633,313 ක මුදලක් බදු නිදහස් ආදායමක් ලෙස සලකා තිබුණි. එබැවින් එකම වත්කම් මත අවස්ථා 2 කදී බදු සහනයන් ලබාගෙන තිබූ බව නිරීක්ෂණය විය.
(ආ) 2015 ජුනි 10 දිනැති අංක 10/2015 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය	මෝටර් වාහන සංචිතයේ මෝටර් වාහන 16 ක් අතුරින් මෝටර් වාහන 06 ක් අපහරණය සඳහා හඳුනාගෙන තිබුණද, එම වාහන අපහරණය සඳහා 2015 දෙසැම්බර් 31 දක්වාත් කටයුතු කර නොතිබුණි.

2.4 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව හා අනුමත බඳවා ගැනීම් පරිපාටියට පටහැනිව, විශ්‍රාමික නිලධාරියකු පදනමේ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා 2014 ජුනි 18 දින කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන තිබුණි. බඳවා ගැනීම් පරිපාටියට හා අංක 09/2007 දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛයේ 2(1) වගන්තියට පටහැනිව රු.100,000 මාසික පාරිශ්‍රමිකයක්ද ගෙවා තිබුණි. තවද, මෙම නිලධාරියා සඳහා

හිමිකම් නොමැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් නිර්දේශ කරන ලද අතුරු දීමනාවන්ද මෙම නිලධාරියාට ගෙවා තිබුණි. ඊට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව 2014 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි මාසික වැටුප රු.25,000 කින් වැඩිකර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා පදනමේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය රු.70,430,367 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය රු.100,419,522 ක් වූයෙන්, සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයේ රු.29,989,155 ක පිරිහීමක් දැක්වුණි. මූල්‍ය ප්‍රතිඵලයේ මෙම පිරිහීම සඳහා ඉදිකිරීම් වැඩ හා වෙළඳාම් කටයුතු මත දළ ලාභය රු.60,815,482 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

3.2.1 අගය එකතු කිරීම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ජංගම නොවන වත්කම් වෙනුවෙන් ක්ෂය හා පුද්ගලික පඩිනඩි සඳහා ගැලපීම් කිරීමට පෙර ඉකුත් වර්ෂ 5 ක මූල්‍ය ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී, පදනමේ අගය එකතු කිරීම 2012 වර්ෂය සිට 2015 වර්ෂය දක්වා සියයට 49 කින් වැඩිවී තිබූ අතර සමාලෝචිත වර්ෂය සඳහා අගය එකතු කිරීම රු.195,937,736 ක් විය.
- (ආ) 2013 වර්ෂයට සාපේක්ෂව පෙර වර්ෂයේ අගය එකතු කිරීම සියයට 226 කින් වැඩිවීමක් තිබුණද, සමාලෝචිත වර්ෂය තුළ අගය එකතු කිරීම සියයට 05 කින් පමණක් වැඩිවී තිබුණි.
- (ඇ) රේඛීය අමාත්‍යාංශයට හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට ධීවර බෝට්ටු හා වෙනත් ධීවර ආම්පන්න සැපයීම මගින් සමාලෝචිත වර්ෂය සඳහා අගය එකතු කිරීම සියයට 47 කින් නියෝජනය විය.
- (ඈ) සමාලෝචිත වර්ෂය තුළ ලාභය වැඩි කිරීම මගින් අගය එකතු කිරීම වර්ධනය කර ගැනීමට පදනම විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොතිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

1982 අංක 17 දරන සමාගම් පනත යටතේ හා 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හා රජය සතු ව්‍යාපාර, රාජ්‍ය සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත යටතේ සීමාසහිත සි-නෝර් පදනම රාජ්‍ය සමාගමක් ලෙස සංස්ථාපනය කර තිබුණු අතර සාංගමික සංස්ථා පත්‍රය අනුව පදනමේ අරමුණු පහත පරිදි වේ.

- * ට්‍රෝලර් බෝට්ටු, ධීවර නැව්, නාවික මෝටර් හා වෙනත් නාවික උපකරණ අලුත්වැඩියා කිරීම හා පිළිසකර කිරීම සඳහා වැඩ පොළවල් ගොඩනැඟීම, නිෂ්පාදනය , විකිණීම හා මෙහෙයුම් කිරීමේ ව්‍යාපාර සිදුකිරීම.
- * අයිස් හා නාවික නිෂ්පාදන, නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාර සිදුකිරීම හා එම නිෂ්පාදන සැකසුම් කිරීම, ඇසුරුම් කිරීම , අලෙවි කිරීම හා අපනයනය කිරීම.
- * මාළු දැල් නිෂ්පාදනය කිරීම හා විකිණීම හා ආනුෂංගික ධීවර ආම්පන්න ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාර සිදුකිරීම.
- * පදනමේ කාර්යයන්වලට අදාළව වෙළඳ නියෝජිතයෙකු , විකුණුම් නියෝජිතයෙකු හෝ නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කිරීම.

ඉහත සඳහන් අරමුණු ඉටුකර ගැනීම පිළිබඳ පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) පදනම ඉහත සඳහන් අරමුණු වලට බාහිරව හා පදනමේ මුල් අරමුණුවලින් බැහැරවන අයිස් නිෂ්පාදනය හා ආනුෂංගික කාර්යයන් සහ මාළු දැල් නිෂ්පාදනය යන වෙනත් කටයුතු වල යෙදී සිටියද, ප්‍රවර්තන අවශ්‍යතාවයන්ට අනුකූලව සාංගමික සංස්ථා පත්‍රය සංශෝධනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය සඳහා පදනමේ ඉලක්කයන් ඉටුකර ගැනීම පිළිබඳ භෞතික ප්‍රගතිය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

4.2 කළමනාකරණ දුර්වලතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) මත්තුමගල පිහිටි මෝටර් වාහන අලුත් වැඩියා කිරීමේ වැඩ පොළ වර්ෂ 15 ක කාලයක් සඳහා කුලියට දීම වෙනුවෙන් පුද්ගලික සමාගමක් සමඟ එළඹී කළමනාකරණ ගිවිසුමේ විධිවිධාන අනුව, මුල් වර්ෂ 5 තුළ රු.100,000 ක අවම කුලියක්, දෙවැනි වර්ෂ 5 තුළ රු.150,000 ක කුලියක් හා තුන්වන වර්ෂ 05 තුළ රු.250,000 ක කුලියක් ගෙවීමට යටත්ව වාර්ෂික පිරිවැටුමෙන් සියයට 3 ක් ගෙවිය යුතුය. කෙසේ වුවද වාර්ෂික පිරිවැටුම සැලකීමෙන් තොරව පදනම විසින් අවම ගාස්තුව පමණක් අයකර තිබුණි. තවද අදාළ සමාගමේ විගණිත මූල්‍ය ප්‍රකාශන මගින් ආදායම සනාථ කර ගැනීමටද කටයුතු කර නොතිබුණි.
- (ආ) පදනම විසින් රු.95,000 ක මාසික කුලියකට කන්ටේනර් 3 ක් පුද්ගලික සමාගමකට කුලියට දී තිබුණි. කෙසේ වුවද මාසික කුලිය තීරණය කිරීමේදී කන්ටේනර්වල සවිකර තිබූ යන්ත්‍රෝපකරණ හා උපකරණ වල වටිනාකම සලකා නොතිබුණි.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) දික්ඕවිට ධීවර වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ තීරණය මත මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු අරමුදල්වලින්, පදනමට අයත් මට්ටක්කුලිය බෝට්ටු අංගණය වැඩිදියුණු කිරීම සඳහා වර්ෂය තුළ රු.මිලියන 207.9 ක මුදලක් වැය කර තිබුණි. කෙසේ වුවද වැඩිදියුණු කිරීමේ කාර්යයන් සඳහා සැලැස්මක් පිළියෙල කර ඉදිරිපත් නොතිබුණි. තවද, පදනමේ වාර්තා අනුව, සමාලෝචිත වර්ෂයේදීද නිෂ්පාදනයන් හා විකුණුම් ආදායම පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් දක්වා නොතිබුණි.
- (ආ) අංගණයේ බෝට්ටු අලුත් වැඩියා කිරීමේ යෝජනා ක්‍රමයක් දියත් කිරීම හා මහා භාණ්ඩාගාරය විසින් මුදාහරින වෙන්කිරීම් ආපසු ගෙවීම අරමුණු මත එම බෝට්ටු සහනාධාර මිලකට ධීවර ජනතාවට සැපයීම සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අදාළව 2013 මාර්තු 05 දින පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් නියෝගයක් කරන ලදී. කෙසේ වුවද, 2015 දෙසැම්බර් 31 වන විටත් එවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම හෝ අඩු පිරිවැයකට ධීවරයන්ට බෝට්ටු සැපයීමක් සිදුකිරීම හෝ නිරීක්ෂණය නොවීය.

4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) මට්ටක්කුලිය බෝට්ටු අංගණයේ කොටසක් කුලියටදීම

- (i) මට්ටක්කුලිය බෝට්ටු අංගණයට අයත් වර්ග අඩි 19,456 ක ප්‍රමාණයක බිම් කොටසක් හා එහි ගොඩනැගිලි වර්ෂ 30 කට බදුදීම සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විදේශ සමාගමක් සමඟ 2014 මැයි 29 දින ගිවිසුමකට එළඹීමට පදනම විසින් කටයුතු කර තිබුණි. කෙසේ වුවද, මෙම කාර්යය සඳහා මහා භාණ්ඩාගාරයේ හෝ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.
- (ii) අදාළ ඉඩම වර්ග අඩියකට රු.7.70 බැගින් වූ කුලියකට බදුදී තිබුණි. කෙසේ වුවද පෙර අවස්ථාවකදී ඉඩමේ කොටසක් වර්ග අඩියකට රු.21 බැගින් වූ රේටයකට බදුදී තිබුණි. එබැවින් මෙම ගනුදෙනුවෙන් රු.4,654,368 ක පාඩුවක් පදනම විසින් දරා තිබුණි.
- (iii) බදු ගෙවීම පැහැර හැරීම හා බදු ගිවිසුමේ විධිවිධාන වලට අනුකූල නොවීමේ ප්‍රතිඵලයක් ලෙස, බදුදී තිබූ දේපල පදනම විසින් යළි අත්කර ගෙන තිබුණි. කෙසේ වුවද, හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

(ආ) ශ්‍රී බංගලාෂ් බෝට්ටු නිපදවීමේ සමාගමේ ආයෝජනයන්

- (i) ධීවර බෝට්ටු නිෂ්පාදනය කිරීම හා විකිණීමේ කාර්යය සඳහා බංගලාදේශයේ ලියාපදිංචි වී තිබූ ඉහත සඳහන් සමාගම සමඟ පදනම විසින් බද්ධ ව්‍යාපාර ගිවිසුමකට එළඹ තිබුණි. ගිවිසුමට අනුව එජඩො 80,000 ක් හෝ සමාගමේ ප්‍රාග්ධනයෙන් සියයට 40 ක් පදනම විසින් ආයෝජනය කළ යුතුය. කෙසේ වුවද පදනම විසින් කරන ලද තථ්‍ය ආයෝජනය එජඩො 101,265 ක් විය.

- (ii) 2008 වර්ෂයේදී කරන ලද ආයෝජනයෙන් කිසිදු ප්‍රතිලාභයක් 2015 දෙසැම්බර් 31 වන විටත් පදනමට ලැබී නොතිබුණු බව නිරීක්ෂණය විය. එසේම ආයෝජන සහතික හා වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සමාගමෙන් ලබා ගැනීමටද කටයුතු කර නොතිබුණි.

(ඇ) දැල් නිෂ්පාදන ව්‍යාපාරය රජය සතු සමාගමකට භාරදීම

2010 නොවැම්බර් 18 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය අනුව, ලුණුවිල හා වීරවිල පිහිටි පදනමට අයත් මාළු දැල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා 2 ක් රජය සතු සමාගමකට 2011 ජුනි 22 දින දෙපාර්ශවයන් අතර වූ අවබෝධතා ගිවිසුමක් මගින් භාරදී තිබුණි. මෙම කාර්යය සඳහා කරෙයිනගර් හි පිහිටි සමාගම සතු බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පදනමට භාරදීමට එකඟ වී තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- I පදනමේ ප්‍රධාන අරමුණ වූයේ මාළු දැල් නිෂ්පාදනය කිරීමයි. මෙම අරමුණු ඉටුකර ගැනීමේදී මාළු දැල් නිෂ්පාදනය කිරීම මගින් ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබාගැනීම සහ පදනමේ මුළු ආදායමෙන් සියයට 64 ක් උපයා ගැනීමට පදනමට හැකිවී තිබුණි. කෙසේ වුවද ඉහත සඳහන් අවබෝධතා ගිවිසුමේ කොන්දේසි හේතුවෙන් දැල් නිපදවීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා පදනමට නොහැකි වී තිබුණි.
- II ගැටුම් සමය තුළ සම්පූර්ණයෙන් විනාශයට පත්වූ කරෙයිනගර් හි පිහිටි කර්මාන්ත ශාලාව අත්කර ගැනීමට හා කම්හල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැලැස්මක් පිළියෙල කිරීමට පදනම කටයුතු කර නොතිබුණි.
- III ගිවිසුම අනුව, රු.53,117,471 ක් වටිනාකම වූ වත්කම් හා රු.29,641,352 ක් වටිනාකම වූ ශුද්ධ ජංගම වත්කම් රු.26,093,191 කට රජය සතු සමාගමකට පවරා තිබුණි.

4.5 ආර්ථික නොවූ ගනුදෙනු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) මරදාන අංගණය ඉදිකිරීම සඳහා භාර ගන්නා ලද කොන්ත්‍රාත්තුවේ භාවිතය සඳහා 2014 වර්ෂයේදී රු.මිලියන 40 ක පිරිවැයකට එක්ස්කවේටර් යන්ත්‍රයක් ප්‍රසම්පාදනය කර තිබුණි. වර්ෂ 2 ක කාලයක් තුළ පැය 7,000 ක කාලයක් සඳහා එක්ස්කවේටර් යන්ත්‍රය යොදා ගැනීමට අපේක්ෂා කර තිබුණද, 2015 දෙසැම්බර් 31 දිනට වර්ෂ 2 ක කාල පරිච්ඡේදය තුළ පැය 420 ක් සඳහා පමණක් යන්ත්‍රය යොදා ගෙන තිබුණි. මේ අතර, මෙම එක්ස්කවේටර් යන්ත්‍රය බාහිර පාර්ශවයන්ට කුලියට දී ඒ සඳහා රු.5,098,473 ක මුදලක් සමාලෝචිත වර්ෂය තුළ උපයාගෙන තිබුණි. කෙසේ වුවද මෙම කාර්යය සඳහා රු.5,022,311 ක මුදලක් වැය කර තිබූ අතර රු.76,161 ක ලාභයක් පමණක් උපයා ගෙන තිබුණි. එබැවින් ආයෝජනය කරන ලද ප්‍රාග්ධනය මත ප්‍රතිලාභය සියයට 0.2 ක් පමණක් විය.
- (ආ) පදනම විසින් වැය කරන ලද රු.326,626 ක් වූ ආර්ථික සේවා ගාස්තුව සමාලෝචිත වර්ෂය තුළ ගෙවන ලද ආදායම් බදු වලින් අඩුකර ගෙන නොතිබුණි.

4.6 හඳුනාගන්නා ලද පාඩු

රු.2,630,218 ක් වූ රඳවා ගැනීම් බදු , ගෙවන ලද ආදායම් බදු වලට එරෙහිව හිලවි කිරීමට කටයුතු කිරීමෙන් තොරව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත 2010 වර්ෂයේදී ලියාහැර තිබුණි.

4.7 සේවක මණ්ඩල කළමනාකරණය

නිෂ්පාදනය, වෙළඳාම හා ඉදිකිරීම් කාර්යයන් සඳහා දරන ලද සේවක පිරිවැය මුළු සේවක පිරිවැයෙන් ඉහළ ප්‍රතිශතයකින් නියෝජනය විය යුතු වුවද, ඒ සඳහා රු.14,037,045 ක මුදලක් පමණක් එනම් මුළු සේවක පිරිවැයෙන් සියයට 26 ක් පමණක් වැයකර තිබූ හෙයින්, පදනමේ ප්‍රධාන කාර්යයන් සඳහා සේවක මණ්ඩලය ඵලදායීව යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

4.8 පදනමේ වෙළඳපොළ කොටස

පදනමේ වෙළඳපොළ කොටස තීරණය කිරීම සඳහා වෙළඳපොළ සමීක්ෂණයක් පදනම විසින් සිදුකර නොතිබුණි.

5. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී /12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව කෙටුම්පත් වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන සෑම වර්ෂයකම පෙබරවාරි 28 දිනට පෙර ඉදිරිපත් කළ යුතු වුවද 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන දින 64 ක ප්‍රමාදයක් සහිතව 2016 මැයි 03 දින විගණනයට ඉදිරිපත් කර තිබූ අතර කෙටුම්පත් වාර්ෂික වාර්තාව 2016 දෙසැම්බර් 31 දක්වාත් ඉදිරිපත් කර නොතිබුණි.

5.2 සංයුක්ත සැලැස්ම

පදනම විසින් 2013 සිට 2017 දක්වා කාල පරිච්ඡේදය සඳහා සංයුක්ත සැලැස්ම පිළියෙල කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංයුක්ත සැලැස්ම අනුමත කර නොතිබූ අතර එය කාලීනව සමාලෝචනය කර යාවත්කාලීන කර නොතිබුණි.
- (ආ) පදනම ස්ථාපනය කිරීමේදී දක්වා ඇති නාවික මෝටර් හා උපකරණ නිෂ්පාදනය, සැකසුම් කිරීම , ප්‍රවර්ධනය හා අයිස් අපනයනය ආදී අරමුණු ඉටුකර ගැනීම සමාලෝචිත වර්ෂය සඳහා සංයුක්ත සැලැස්ම හා අයවැය මගින් කේන්ද්‍ර කර ගෙන නොතිබුණි.

- (ඇ) සංයුක්ත සැලැස්මේ දක්වා ඇති ඉලක්කගත ආදායම් හා තර්ථ ආදායම අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය විය. එබැවින් විධිමත් ඇගයීමක් සිදු කිරීමෙන් තොරව සංයුක්ත සැලැස්ම පිළියෙල කර තිබූ බව නිරීක්ෂණය විය.

5.3 ක්‍රියාකාරී සැලැස්ම

සංයුක්ත සැලැස්මේ ඇතුළත් කරන ලද අරමුණු සහ ඉලක්කයන් ඉටුකර ගැනීම සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

5.4 අභ්‍යන්තර විගණනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) පදනමේ අභ්‍යන්තර විගණන ඒකකයේ කාර්ය මණ්ඩලය ජ්‍යෙෂ්ඨ අභ්‍යන්තර විගණකවරයෙකු හා සහායක විගණන නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත යුතු වුවද, සහායක විගණන නිලධාරීන් 2015 දෙසැම්බර් 31 වන විටත් බඳවා ගෙන නොතිබුණි.
- (ආ) මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ විගණන අංශයේ 2009 ඔක්තෝබර් 01 දිනැති අංක ඩීඑම්ටී/2009 (3) දරන චක්‍රලේඛයෙන් හඳුන්වාදී තිබූ අංක 1100 දරණ අභ්‍යන්තර විගණන ප්‍රමිතිය ප්‍රකාරව අභ්‍යන්තර විගණක, ආයතනයේ ගණන්දීමේ නිලධාරියාට සෘජුවම වගකිව යුතුය. කෙසේ වුවද, පදනමේ අභ්‍යන්තර විගණකගේ රාජකාරී ලැයිස්තුව සාමාන්‍යාධිකාරී විසින් නිකුත් කර තිබූ අතර විගණන කාර්යයන් සිදුකිරීම සම්බන්ධයෙන් නියෝග සාමාන්‍යාධිකාරී / කළමනාකරණ අධ්‍යක්ෂ විසින් ලබාදී තිබුණි. ඒ අනුව, ඉහත චක්‍රලේඛය මඟින් දී ඇති උපදෙස් වලට පටහැනිව සාමාන්‍යාධිකාරී / කළමනාකරණ අධ්‍යක්ෂ හා අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් විසින් දෙන ලද පැවරුම් අභ්‍යන්තර විගණක විසින් ක්‍රියාත්මක කර තිබුණි.
- (ඇ) අභ්‍යන්තර විගණන වාර්තා සභාපතිවරයාට සෘජුවම ඉදිරිපත් කිරීම වෙනුවට සාමාන්‍යාධිකාරී මඟින් අංශ ප්‍රධානීන්ට යොමු කර තිබුණි.
- (ඈ) ව්‍යාපෘති කාර්යයන් වල කටයුතු කිරීමේදී අභ්‍යන්තර විගණකට රු.3,000 ක අතිරේක දීමනාවක් සාමාන්‍යාධිකාරී විසින් අනුමත කර තිබූ අතර එය 2015 මාර්තු 17 සිට රු.10,000 දක්වා වැඩි කර තිබුණි. එබැවින් අභ්‍යන්තර විගණකගේ ස්වාධීනත්වය පිළිබඳ තත්ත්වය විගණනයේදී ප්‍රශ්නගත විය.
- (ඉ) 2013 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වර්ෂ 4 ක් සඳහා අභ්‍යන්තර විගණන වැඩ සටහන පිළියෙල කිරීමේදී එකම විෂය ක්ෂේත්‍රයන් ආවරණය කර තිබුණි. තවද සමාලෝචිත වර්ෂය සඳහා අභ්‍යන්තර විගණන වැඩ සටහන මඟින් ආවරණය කිරීම සඳහා සැලසුම් කර තිබූ ක්ෂේත්‍ර ආවරණය කර නොතිබුණි.

5.5 අයවැය පාලනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) පදනමේ අයවැය ලේඛනය තාර්කික ආකාරයෙන් පිළියෙල කර නොතිබූ අතර කාලීනව සමාලෝචනය කර නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය අවසානයට සිල්ලර විකුණුම් කුටි 5 ක් ස්ථාපිත කර තිබුණද, විකුණුම් කුටි වල මෙහෙයුම් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පදනමේ වාර්ෂික අයවැය ලේඛනයේ ඇතුළත් කර නොතිබුණි.
- (ඇ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5.2.4, 5.1.3 හා 5.2.5 වගන්ති ප්‍රකාරව පදනමේ අයවැය ලේඛනය අදාළ පාර්ශවයන් වෙත ඉදිරිපත් කර නොතිබුණු අතර ඉහත වක්‍රලේඛයේ 5.2.1 වගන්තිය ප්‍රකාර සම්මත ආකෘතියට බාහිරව පිළියෙල කර තිබුණි.
- (ඈ) පදනමේ අයවැයගත හා තථ්‍ය සංඛ්‍යා අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා පදනමේ සභාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

ක්ෂේත්‍රය -----	නිරීක්ෂණ -----
(අ) ප්‍රසම්පාදනයන්	<ul style="list-style-type: none"> i. සැපයුම් අංශයට බාහිරව විකුණුම් අංශය විසින් ද මිලදී ගැනුම් ක්‍රියාත්මක කිරීම. ii. ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනිව භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීම. iii. විකුණුම් කළමනාකරුගේ මූල්‍ය බලතල සීමාව ඇතුළත තබා ගැනීම සඳහා ඇණවුම් කිහිපයක් සිදුකිරීම මගින් සමාන විෂයයන් ප්‍රසම්පාදනය කිරීම.
(ආ) සුළු නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කිරීම	<ul style="list-style-type: none"> i. රු.1,732,266 ක් වටිනා සුළු නිෂ්පාදන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සුළු මුදල් අග්‍රිමය යොදා ගැනීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළ අවස්ථා 161 කදී සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමට සිදුවීම. ii. සුළු නිෂ්පාදන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් හඳුනා ගැනීමට පදනමට නොහැකිවීම.